

අවසාන වාර පරීක්ෂණය 2015

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - I

11 ශ්‍රේණිය

කාලය පැය 01 යි.

නම/ විභාග අංකය:

- සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- 01. පාසලේ ආදී ශිෂ්‍ය සංගමය මැදිහත් වී පසුගියදා පාසලෙන් විශ්‍රාම ගිය ගුරු මහත්ම මහත්මීන් වෙනුවෙන් වෛද්‍ය සායනයක් පවත්වන ලදී. එහිදී රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබා දුන් අතර ඇස් පරීක්ෂා කර ඇස් කණ්ණාඩි ලබා දීමද සිදු කෙරුණි. මෙම තත්‍වය තුළ මතුවන අවශ්‍යතාව හා වුවමනාව අනුපිළිවෙලින් දක්වෙනුයේ,
(1) ආරක්ෂාව හා රෝහල් (2) බෙහෙත් හා වෛද්‍යවරු
(3) සෞඛ්‍යය හා වෛද්‍යවරු (4) ආරක්ෂාව හා සෞඛ්‍යය
- 02. මිනිස් අවශ්‍යතා සපුරා ගන්නා විවිධාකාර ස්වභාව වුවමනා ලෙස හැඳින්වේ. වුවමනා වල ලක්ෂණ පමණක් ඇතුලත් පිළිතුර වන්නේ,
(1) අත්‍යවශ්‍ය වීම, විවිධ වීම, සීමිත වීම, සංකීර්ණ වීම
(2) අත්‍යවශ්‍ය නොවීම, විවිධ නොවීම, අසීමිත වීම, සංකීර්ණ නොවීම
(3) අත්‍යවශ්‍ය වීම, විවිධ වීම, අසීමිත වීම, සංකීර්ණ වීම
(4) අත්‍යවශ්‍ය නොවීම, විවිධ වීම, අසීමිත වීම, සංකීර්ණ වීම
- 03. ස්වභාව ධර්මයෙන් මිනිසාට අවශ්‍ය සම්පත් ලබා දී ඇත. ඒවා කෘෂි, වන, ධීවර, පතල් හා කැණීම් වශයෙන් හැඳින්විය හැකිය. මේවා පවත්නා ආකාරයෙන්ම උකහා ගන්නා කර්මාන්ත වන අතර එම නිෂ්පාදන හඳුන්වන්නේ,
(1) ප්‍රාථමික නිෂ්පාදන ලෙසයි (2) ද්විතියික නිෂ්පාදන ලෙසයි
(3) තෘතියික නිෂ්පාදන ලෙසයි (4) සේවා නිෂ්පාදන ලෙසයි
- 04. අපට අවශ්‍යය භාණ්ඩ හා සේවා වෙළෙඳපොළෙන් මිලට ගැනීමට හැකි වී ඇත්තේ,
(1) කෘෂි නිෂ්පාදනය බිහිවීම නිසාය (2) වක්‍ර නිෂ්පාදනය බිහි වීම නිසාය
(3) සෘජු නිෂ්පාදනය බිහිවීම නිසාය (4) භාණ්ඩ හුවමාරුව නිසාය
- 05. පියාගේ වඩු මඩුවට ගිය නළුන්ට එහි ගොඩගසා තිබූ ඉවත ලන විවිධ හැඩැති ලී කැබලි භාවිතා කර වෙළෙඳපොළට සෙල්ලම් බඩු නිපදවා අලෙවි කළ හැකි යැයි අදහසක් පහළ විය. එය,
(1) ව්‍යාපාර ශක්තියකි (2) ව්‍යාපාර අභියෝගයකි
(3) ව්‍යාපාර අවස්ථාවකි (4) ව්‍යාපාරයට දුර්වලතාවයකි
- 06. ස්වයං රැකියාවක් ලෙස තලගලි නිපදවන ශ්‍යාමලී නිෂ්පාදනය බෙදා හැරීම සඳහා විවිධ ක්‍රම පවතින බව පවසයි. ඒවා නම්,
A - සෑම නගරයකටම නියෝජිතයින් පත් කිරීම
B - තොග වෙළෙඳුන්ට විකිණීම
C - දිස්ත්‍රික් මට්ටමින් නියෝජිතයින් පත් කිරීම
D - ඇය විසින් සිල්ලර වෙළෙඳුන්ට විකිණීම
E - පා පැදියකින් හෝ යතුරු පැදියකින් බෙදා හැරීම
ඇයට සුදුසු විය හැක්කේ කුමන ක්‍රම අනුගමනය කිරීම ද?
(1) A, B, D (2) A, B, C (3) B, C, E (4) B, D, E
- 07. භාණ්ඩ හුවමාරු ක්‍රමයේ ගැටලුවක් නොවන්නේ,
(1) දෛනිකයාගේ වුවමනාවන්ගේ ද්වික සමපාතයක් නොමැති වීම
(2) වටිනාකම මැනීමේ අපහසුතාවය
(3) භාණ්ඩ කුඩා කොටස් වලට බෙදීමට පහසුව
(4) රැස් කර තබා ගැනීමේ අපහසුව
- 08. වර්තමානයේ මුදල් හුවමාරු කර ගැනීම සඳහා "MCash" ක්‍රමය භාවිතා කරනු දැකිය හැකි වේ. මෙ ක්‍රමය මගින් මුදල් හුවමාරු කර ගැනීමට අවශ්‍යය සාධකයක් වනුයේ,
(1) වාණිජ බැංකුවකි (2) මොබිටෙල් දුරකථන සම්බන්ධතාවකි
(3) ඩයලොග් දුරකථන සම්බන්ධතාවකි (4) ඕනෑම බැංකු ශාඛාවකි.

09. ව්‍යාපාර පරිසරය සුක්‍ෂම හා සාර්ව වශයෙන් හෝ අභ්‍යන්තර හා බාහිර වශයෙන් බෙදා අධ්‍යයනය කරනු ලැබේ. මෙහි සුක්‍ෂම පරිසරයට අන්තර්ගත සාධක පමණක් ඇතුළත්වනුයේ,
- (1) අයිතිකරුවන්, සේවකයින්, කළමනාකරුවන්
 - (2) කළමනාකරුවන්, සේවකයින්, ප්‍රජාව
 - (3) ප්‍රජාව, ආර්ථික ප්‍රතිපත්ති, කළමනාකරුවන්
 - (4) අයිතිකරුවන්, ආර්ථික ප්‍රතිපත්ති, ප්‍රජාව
10. ආර්ථික පරිසරයට අදාළ සාධක පමණක් ඇතුළත් කාණ්ඩය වන්නේ,
- (1) ජීවන වියදම, නීතිරීති, මිල ගණන්, සිරිත් විරිත්
 - (2) ජීවන මට්ටම, පොලී මට්ටම, ආකල්ප පුරුදු, මිල මට්ටම
 - (3) වැටුප් මට්ටම, පොලී මට්ටම, ජීවන වියදම, රැකියා නියුක්තිය
 - (4) ජීවන වියදම, ඉතුරුම් අනුපාත, ආකල්ප පුරුදු, සිරිත් විරිත්
11. ව්‍යාපාරයක ක්‍රියාකාරිත්වයට පරිසර සාධක විවිධාකාර බලපෑම් ඇති කරනු ලබයි. ඒ අනුව ව්‍යාපාරයක ශක්තීන් හා දුර්වලතා ද, අවස්ථා හා තර්ජන ද හඳුනා ගැනීම වැදගත් වේ. එසේ හඳුනා ගැනීමේදී ළමා ජනගහනය ඉහළ යාම අයත් වනුයේ,
- (1) ශක්තියක් ලෙසය
 - (2) දුර්වලතාවක් ලෙසය
 - (3) අවස්ථාවක් ලෙසය
 - (4) තර්ජන ලෙසය
12. පහත සඳහන් ව්‍යාපාර අතුරින් ලාභ ලැබීමේ අරමුණු රහිත ව්‍යාපාර සංවිධානය වනුයේ,
- (1) සීමා සහිත පොදු සමාගම්
 - (2) සීමා සහිත පෞද්ගලික සමාගම්
 - (3) ලැයිස්තුගත වූ සමාගම්
 - (4) සීමා සහිත සමුපකාර සමිති
13. ඕනෑම ව්‍යාපාර සංවිධානයකට පොදු වූ ලක්ෂණයක් වනුයේ,
- (1) අඛණ්ඩ පැවැත්ම
 - (2) නීතිමය පුද්ගලභාවය
 - (3) අරමුණු
 - (4) සීමිත වගකීම්
14. නිමල් තම බෙකරිය “පියුම් බෙකර්ස්” නමින් තනි පුද්ගල ව්‍යාපාරයක් ලෙස 1918 අංක 06 දරණ ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ලියා පදිංචි කර ඇත. මේ තුළින් ඔහුගේ ව්‍යාපාරයට අත්කර ගත හැකි ප්‍රතිලාභයක් වනුයේ,
- (1) ව්‍යාපාරය ආදායම් බදු වලින් නිදහස් වීමය
 - (2) ව්‍යාපාරයට අනන්‍යතාවයක් ලැබීමය
 - (3) ව්‍යාපාරයට නීතිමය පුද්ගලභාවයක් ලැබීමය
 - (4) ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වීමය
15. ගෘහ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් දැරූ වියදම් කිහිපයක් පහත දැක්වේ. ඒවායින් සෘජු පිරිවැයක් ලෙස සැලකිය හැක්කේ,
- (1) භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගත් දූවවල පිරිවැය
 - (2) ව්‍යාපාර ස්ථානය සැදීමට ගිය පිරිවැය
 - (3) ව්‍යාපාර ස්ථානයේ විදුලිය සඳහා වැය වූ පිරිවැය
 - (4) ගෘහ භාණ්ඩ නිම කිරීමට ගිය සියලු පිරිවැය
16. සන්නිවේදනය යනු ක්‍රියාවලියකි. එම ක්‍රියාවලියට ඇතුළත් වන මූලිකාංගයක් වනුයේ,
- (1) පිරිවැයයි
 - (2) ප්‍රතිපෝෂණයයි
 - (3) වේගයයි
 - (4) නිවැරදි බවයි
17. ගනුදෙනුකරුවෙකුට ණය පදනම මත බැංකුවක් විසින් නිකුත් කරනු ලබන විද්‍යුත් කාඩ් පත වනුයේ,
- (1) ණය කාඩ් පතය (Credit card)
 - (2) හර පතය (Debit card)
 - (3) ස්වයංක්‍රීය ටෙලර් කාඩ් පතය (ATM card)
 - (4) පෙර ගෙවුම් කාඩ් පතය (Prepaid card)
18. සීමා සහිත පොදු සමාගමක් වැනි ව්‍යාපාර ප්‍රාග්ධනයක් සපයා ගැනීම සඳහා කොටස් නිකුත් කිරීමට වැඩි කැමැත්තක් දක්වනුයේ,
- (1) පහසුවෙන් ලබා ගත හැකි වීමය
 - (2) ලාභය වැඩි වීමයි
 - (3) පොලී ගෙවීමට සිදු නොවීමයි
 - (4) පිරිවැයක් දැරීමට සිදු නොවීමය

19. මෙම වර්ෂයේ අගෝස්තු මාසයේ දී ලැබූ වී අස්වැන්න ඉහළ මට්ටමක පවතින බව වාර්තා වේ. මෙම වී අස්වැන්න ගබඩා කිරීම කෙරෙහි රජය වැඩි අවධානයක් යොමු කිරීමට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ,
- (1) අත්‍යවශ්‍ය ආහාර හෝගයක් වීම
 - (2) අනමය ඉල්ලුමක් පැවතීම
 - (3) පාලන මිලක් පැවතීම
 - (4) කාලීන නිෂ්පාදනයක් වීම
20. ආයෝජන මාර්ගයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු ප්‍රධානතම සාධක දෙකක් වන්නේ,
- (1) අවදානම හා පහසුවය
 - (2) අවදානම හා ප්‍රතිලාභය
 - (3) ප්‍රතිලාභ හා අවදානමය
 - (4) පහසුව හා ප්‍රතිලාභය
21. ගිණුම් පොත්වල සටහන් කරන ව්‍යාපාරික ගනුදෙනුවක් වනුයේ
- (1) ව්‍යාපාරයට සේවකයින් පස් දෙනෙකු බඳවා ගැනීමට අදහස් කරන අතර ඒ වෙනුවෙන් රු. 60000 ක මුදලක් මාසිකව වැය වේ යැයි ඇස්තමේන්තු කරයි.
 - (2) ව්‍යාපාරයට රු. 500000 වටිනා මෝටර් රථයක් ගැනීමට තීරණය කිරීම.
 - (3) ව්‍යාපාරය සඳහා නෙත්කලු පරිසරයක පිහිටි ගොඩනැගිල්ලක් තෝරාගැනීම
 - (4) ව්‍යාපාරයට 5% බැංකු ණය වශයෙන් රු. 100000 ක් ගැනීම.
22. වගකීම් පමණක් ඇතුළත් කාණ්ඩය වනුයේ,
- (1) ඉඩම් සහ ගොඩනැගිලි, යන්ත්‍ර සූත්‍ර, මුදල්
 - (2) බැංකු ණය, ණය හිමියන්, ගෙවිය යුතු වැටුප්
 - (3) බැංකු ණය, මුදල්, ණය හිමියන්
 - (4) ණය හිමියන්, ණය ගැතියන්, බැංකු ණය
23. පහත සඳහන් දෑ අතුරින් ජංගම වත්කමක් ලෙස සැලකෙන්නේ,
- (1) මෝටර් රථයයි
 - (2) බඩු තොගයයි
 - (3) ලීබඩු උපකරණයි
 - (4) ගොඩනැගිල්ලයි.
- පහත සඳහන් තොරතුරු උපයෝගී කර ගනිමින් 24 හා 25 ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
- 2015 04 01 දිනට සමුද්‍රගේ ව්‍යාපාරයේ පහත තොරතුරු අදාළ වේ.
- | | | | |
|-----------|-------------|-------------|------------|
| මෝටර් රථය | රු. 500 000 | ලීබඩු උපකරණ | රු. 75 000 |
| ණය ගැතියෝ | රු. 40 000 | ණය හිමියෝ | රු. 20 000 |
| බඩු තොගය | රු. 22 000 | බැංකු ණය | රු. 60 000 |
24. සමුද්‍රගේ ව්‍යාපාරයේ 2015 04 01 දිනට පැවති මුළු වත්කම් හා වගකීම් පිළිවෙලින් දක්වා ඇත්තේ,
- (1) රු. 147 000, රු. 120 000
 - (2) රු. 112 000, රු. 155 000
 - (3) රු. 187 000, රු. 80 000
 - (4) රු. 165 000, රු. 102 000
25. එම සමුද්‍රගේ ව්‍යාපාරයේ 2015 04 01 දිනට ව්‍යාපාරයේ පැවති ප්‍රාග්ධනය වනුයේ,
- (1) රු. 27 000 කි
 - (2) රු. 107 000 කි
 - (3) රු. 267 000 කි
 - (4) රු. 63 000 කි
26. ව්‍යාපාරය රු. 10 000 ක පිරිවැය වූ බඩුතොගයක් රු. 15 000 කට විකිණීමට සම්බන්ධ බලපෑම ගිණුම්කරණ සමීකරණයට කෙසේ වී දැයි දක්වනුයේ,
- | | | | | | |
|-----|--------|--------|------------|-------|--------|
| | වත්කම් | = | ප්‍රාග්ධනය | + | වගකීම් |
| (1) | 15 000 | = | 15 000 | | |
| (2) | 15 000 | = | | + | 15 000 |
| (3) | 15 000 | 10 000 | = | 5 000 | |
| (4) | 15 000 | | = | | 15 000 |
27. ව්‍යාපාරයක් බඩු තොගයක් ණයට ගැනීමට අදාළ ද්විතීක සටහන වනුයේ,
- (1) ගැනුම් ගිණුම හර ණය හිමි ගිණුම බැර
 - (2) ගැනුම් ගිණුම හර මුදල් බැර
 - (3) ණය හිමි ගිණුම හර මුදල් බැර
 - (4) ණය හිමි ගිණුම හර ගැනුම් ගිණුම බැර
28. ව්‍යාපාරයේ පාවිච්චිය සඳහා රු. 60 000 වටිනා ලී බඩු ණයට ගැනීම සටහන් කරනු ලබන මූලික සටහන් පොත වනුයේ,
- (1) මුදල් පොතයි
 - (2) ගැනුම් ජ'නලයයි
 - (3) ලීබඩු ගිණුමයි
 - (4) පොදු ජ'නලයයි
29. ඉහත ගනුදෙනුව අදාළ මූලික සටහන් පොතෙහි සටහන් කිරීමට භාවිතා කරනු ලබන මූලාශ්‍ර ලේඛනය වනුයේ,
- (1) ලදු පතයි
 - (2) ජ'නල් වවුචරයයි
 - (3) ඉන්වොයිසියයි
 - (4) වවුචරයයි

30. ව්‍යාපාරයක සුළු මුදල් භාරකරු එක්තරා මාසයක් අවසානයේදී රු. 1175 ක් වියදම් කර තිබූ අතර ඔහු සතුව රු. 325 ක් ඉතිරිව තිබුණි. ඉදිරි මාසය සඳහා අදාළ දිනයේදී රු. 1175 ක් ප්‍රතිපූරණය කරන ලදී. මෙම ව්‍යාපාරයේ මාසික සුළු මුදල් අග්‍රිමය වනුයේ,
- (1) රු. 1175 යි (2) රු. 1500 යි (3) රු. 325 යි (4) රු. 1825 යි
- වානේ කැබිනට් නිෂ්පාදන ආයතනයක කැබිනට් නිෂ්පාදනය සම්බන්ධව උපුටා ගත් තොරතුරු පහත දැක්වේ.
එක් කැබිනට් එකක විකුණුම් මිල රු. 2200 ලාභ ආන්තිකය ගත් මිලට 10% කි. එක් කැබිනට්වුවක පොදු කාර්ය පිරිවැය රු. 750 ක් නම්
31. එක් කැබිනට්වුවක ප්‍රාථමික පිරිවැය වනුයේ,
(1) රු. 2200 යි (2) රු. 750 යි (3) රු. 1250 යි (4) රු. 1980 යි
32. මුළු නිෂ්පාදන පිරිවැය වනුයේ,
(1) රු. 2200 යි (2) රු. 2000 යි (3) රු. 750 යි (4) රු. 1250 යි
33. ඉහත නිෂ්පාදනය සඳහා 10% ක ලාභ ලබයි නම් එහි පිරිවැය ඉවත් කළ පසු ලාභය කොපමණ ද?
(1) රු. 200/ (2) රු. 2000/ (3) රු. 750/ (4) රු. 1450/
34. රු. 70 000/ වටිනා ලී බඩු මිලට ගැනීම ගැනුම් ගිණුම් හරට සටහන් කර ඇත. එම වරද අයත් වන්නේ කිනම් දෝෂ වලට ද?
(1) හිලව් දෝෂ (2) ද්වි කරන දෝෂ
(3) මූලධර්ම දෝෂ (4) අත්හැරීම් දෝෂ
35. එම (34) වන ප්‍රශ්නයේ සිදු වී ඇති වරද නිවැරදි කිරීම සඳහා තැබිය යුතු ඡන්ද සටහන වනුයේ,
(1) අවිනශ්චිත ගිණුම හර ලී බඩු ගිණුම බැර
(2) ලී බඩු ගිණුම හර ගැනුම් ගිණුම බැර
(3) ලී බඩු ගිණුම හර අවිනශ්චිත ගිණුම බැර
(4) ගැනුම් ගිණුම හර අවිනශ්චිත ගිණුම බැර
36. බැංකු සැසඳුම් ප්‍රකාශය පිළියෙල කිරීම සඳහා උපයෝගී කර ගනු ලබන මූලාශ්‍රයක් වනුයේ,
(1) ශේෂ පිරික්සුමයි (2) ශේෂ පත්‍රයයි
(3) බැංකු ගිණුම් විස්තරයි (4) වැඩ පත්‍රයයි
37. මුදල් පොත සංශෝධනය කර බැංකු සැසඳුම පිළියෙල කිරීමේදී මුදල් පොත සංශෝධනය කිරීමට ඇතුළත් කරනු ලබන අයිතම පමණක් වනුයේ,
(1) බැංකු ගාස්තු, සෘජු ප්‍රේෂණ, ස්ථාවර නියෝග මත ගෙවීම්
(2) උපලබ්ධි නොවූ චෙක්, ස්ථාවර නියෝග මත ගෙවීම්, බැංකු ගාස්තු
(3) නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්, බැංකු ගාස්තු, සෘජු ප්‍රේෂණ
(4) උපලබ්ධි නොවූ චෙක්, නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්, බැංකු ගාස්තු
- පහත දැක්වෙන්නේ තුසිතගේ ව්‍යාපාරයේ 2014 12 31 දිනට පැවති ලෙජර ගිණුම් ශේෂ කිහිපයකි.
- | | |
|------------------------|---|
| ප්‍රාග්ධනය | රු. 600 000 |
| ඉඩම් | රු. 300 000 |
| මෝටර් රථය | රු. 500 000 |
| 10% බැංකු ණය | රු. 250 000 (වාර්ෂික ණය පොලී ගෙවා නොමැත.) |
| මෝටර් රථ ඤය වෙන් කිරීම | රු. 50 000 (2014 01 01 දිනට) |
| ණය හිමියෝ | රු. 35 000 |
- අමතර තොරතුරු: මෝටර් රථය සරල මාර්ග ඤය ක්‍රමයට 10% බැගින් ඤය කළ යුතුය.
38. ඉහත ව්‍යාපාරයේ 2015 03 31 දිනට ජංගම නොවන වත්කම් වල ශුද්ධ අගය වනුයේ,
(1) රු. 800 000 (2) රු. 90 000 (3) රු. 400 000 (4) රු. 700 000
39. මෙම ව්‍යාපාරයේ ශේෂ පත්‍රයේ දක්විය යුතු ජංගම වගකීම් වල එකතුව වනුයේ,
(1) රු. 35 000 (2) රු. 25 000 (3) රු. 60 000 (4) රු. 250 000
40. මෙම ව්‍යාපාරයේ 2014 12 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කළ ලාභාලාභ ගිණුමේ දැක්වෙන මෝටර් රථ ඤය වටිනාකම වනුයේ,
(1) රු. 100 000 (2) රු. 50 000 (3) රු. 400 000 (4) රු. 500 000

අවසාන වාර පරීක්ෂණය 2015

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - II

11 ශ්‍රේණිය

කාලය පැය 02 යි.

නම/ විභාග අංකය:

- පළමු වන කොටස අනිවාර්යය වේ. A කොටසින් ප්‍රශ්න 2 ක් ද, B කොටසින් ප්‍රශ්න දෙකක් ද බැගින් තෝරාගෙන ප්‍රශ්න 5 කට පමණක් පිළිතුරු සපයන්න.

I කොටස

01. නිපුණියේ මව ඇඳුම් මැසීමට උපන් හැකියාව ඇති කාන්තාවකි. තම නිවස අසල සියළු දෙනාගේම ඇඳුම් මැසීම සිදු වනුයේ ඇය අතිනි. පාසල් අධ්‍යාපනය අවසන් කළ නිපුණි අමමාගෙන් ලද පළපුරුද්ද අනුව හිතවතුන්ගේ සහ යහළුවන්ගේ ඇඳුම් මසාදීම සිදු කළේය. ඒ අතරම විද්‍යානුකූලව ඇඳුම් මැසීමේ පාඨමාලාවක් ද හදාරා අමමාගේ කටයුතු වලට වඩා විධිමත්ව ව්‍යාපාරයන් පවත්වා ගැනීමට අදහස් කරයි. ඒ අනුවය නගරයේ ඇති විලාසිතා හවුස් නම් නිම් ඇඳුම් ආයතනයේ ආරම්භය සිදු වූයේ. ඒ සඳහා නිපුණි තම දෙමාපියන් කුඩා කල ඇය වෙනුවෙන් ආරම්භ කළ රු.100000/ වූ ස්ථාවර තැන්පතුව වර්තමානය වන විට රු. 255000/ බවට පත්ව තිබූ බැවින් එම මුදල බැංකුවෙන් ගෙන ව්‍යාපාරයට යෙදවීය. දෙමාපියන්ට අයිති නගරයේ පිහිටි රු. 200000 වටිනා ගොඩනැගිල්ල ද මේ සඳහා යෙදවීය. යන්න, මැසින් ආදිය මිලට ගැනීමට රු. 100000 ක දිගු කාලීන බැංකු ණයක් ලබා ගන්නා ලදී. රු. 20000 යොදා බැංකුවේ ජංගම ගිණුමක් ද ඇරඹීය නිපුණි ගනුදෙනු කිරීම සඳහා ණයපත් භාවිතා කිරීමට ද අදහස් කරගෙන සිටී. පහත සඳහන් ගනුදෙනු ව්‍යාපාරය ආරම්භ කළ 2015 මාර්තු මාසයේ දී සිදු වී ඇත.

ද්‍රව්‍ය මිලට ගැනුම් අත්පිට	රු. 25 000
ද්‍රව්‍ය මිලට ගැනුම් ණයට	රු. 12 000
ගෙන ඒමේ වියදම්	රු. 3 000
විදුලිය	රු. 2 000
අත්පිට විකුණුම්	රු. 43 000
ණයට විකුණුම්	රු. 20 000
බැංකු තැන්පතුව	රු. 11 200
විවිධ වියදම්	රු. 3 000

ණයට විකුණුම් වෙනුවෙන් ලද රු. 4 000 වෙක් පත බැංකුවේ තැන්පත් කිරීමෙන් පසු අගරු වී ඇති බව දන්වා ඇත. ව්‍යාපාර සම්බන්ධ වාසි සැලකීමේදී තම ව්‍යාපාරය සමාගමක් බවට පත් කළ හැකි නම් යැයි කැමැත්තෙන් ඇය පසුවයි.

- (1) අවශ්‍යතා හා වුවමනා යන්න කෙටියෙන් හඳුන්වන්න. නිපුණියේ ව්‍යාපාරයෙන් කුමන අවශ්‍යතා ඉටු වේද? ඒ කුමන වුවමනාවන්ගෙන්ද ?
- (2) ස්ථාවර තැන්පතුවක් යන්න හඳුන්වා දෙන්න.
- (3) නිපුණි ගනුදෙනු කිරීමට ණයපත් භාවිතා කරන බව සඳහන් වේ. ණයපත හැඳින්වීමට කරුණු දෙකක් සඳහන් කරන්න.
- (4) මෙහි සඳහන් වන දිගුකාලීන ණයක් යනු කුමන ආකාරයේ ණයක් ද යන්න පැහැදිලි කරන්න.
- (5) සීමිත සමාගම් සම්බන්ධයෙන් පවතින වාසි 04 ක් ලියන්න
- (6) මෙම ව්‍යාපාරයේ සිදු වී ඇති ගනුදෙනු සටහන් කිරීමට උපයෝගී කර ගන්නා මූලික සටහන් පොත් දෙකක් නම් කරන්න.
- (7) ඔබ සඳහන් කළ උපයෝගී පොතකින් සඳහන් කළ ගනුදෙනු වල ද්විතීය ප්‍රතිඵලය ලෙපර් ගිණුම් වලට පිටපත් කරන ආකාරයන් ලියන්න.
- (8) මාර්තු මාසය අවසානයේ මුදල් පොතේ ශේෂය කීයක් වේද?
- (9) තැන්පත් කළ වෙක් පතක් අගරු වී ඇති බව සඳහන් කරයි. අගරුව සටහන් කරන ද්විතීය සටහන ලියන්න.
- (10) 2015 මාර්තු 31 දිනට මෙම ව්‍යාපාරයේ ශේෂ පත්‍රයේ දැකිය හැකි අයිතම හතරක් ලියන්න.

(2 x 10 = 20)

A කොටස - ව්‍යාපාර අධ්‍යයනය

02. (1) කවිදු පවත්වාගෙන යන ලිපි ද්‍රව්‍ය අලෙවි සැලට “ආසිරි බුක්ෂෝ” ලෙස නම් තබා ඇත. නම තැබීම සම්බන්ධව නීතිමය තත්ත්වය පැහැදිලි කරන්න.
- (2) සජිත් සහ විජිත් කොරියාවේ සේවය කළ මිතුරන් දෙදෙනෙකි. ඔවුන් විදේශ රැකියාවෙන් උපයා ගත් මුදලින් සජිත් ඉංග්‍රීසි බෙහෙත් අලෙවි සැලක් ද, විජිත් විදේශ රැකියා නියෝජිත ආයතනයක් ද ආරම්භ කිරීමට කැමැත්තෙන් සිටී. එම ව්‍යාපාර නීතිගත කිරීම සඳහා ලියා පදිංචි කිරීමට බලපත්‍ර ලබා ගත යුත්තේ කුමන ආයතන වලින් දැයි නම් කරන්න.
- (3) ව්‍යාපාර සැලැස්මක අන්තර්ගතය ආකාර කියද? ඒවා නම් කරන්න.
- (4) කිසියම් නිෂ්පාදනයක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයෙහි මූලිකාංග මොනවාදැයි හඳුන්වන්න.
- (5) භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවීම සඳහා භාවිතා කෙරෙන ආර්ථික සම්පත් වල වටිනාකම පිරිවැය ලෙස හඳුන්වන අතර මෙම පිරිවැය කොපමණ දැයි දැන සිටීමේ ප්‍රයෝජන දෙකක් සඳහන් කරන්න. (2 x 5 = 10)
03. (1) (අ) වෙක් පතක් රේඛනය කිරීමේ දී විශේෂ රේඛනයකින් සාමාන්‍ය රේඛනය වෙනස් වන්නේ කෙසේ දැයි පැහැදිලි කරන්න.
- (ආ) වෙක් පත් පිටසන් කිරීම යනුවෙන් අදහස් වන්නේ කුමක් ද?
- (2) පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද, අසත්‍ය ද යන්න දක්වන්න.
- (අ) ATM කාඩ් භාවිතය සඳහා බැංකු ශාඛා පරිගණක ජාලයක් අවශ්‍ය නොවේ.
- (ආ) වාණිජ බැංකුවක් නොවන තැන්පතු භාර ගන්නා ආයතනයකි ජාතික ඉතිරි කිරීමේ බැංකුව.
- (ඉ) රක්ෂිත දේපලකට යම් හානියක් සිදු වුවහොත් එම හානිය යථා තත්ත්වයට පත් කිරීමට සරිලන වන්දියක් පමණක් ගෙවීම හානි පූරණ මූලධර්මයෙන් කිය වේ.
- (ඊ) ජංගම ගිණුමකට ප්‍රේෂණ රැස් කිරීම නිසා බැංකු ගිණුම් තැන්පතු ශේෂය අඩුවේ.
- (3) රක්ෂණය හා ආරක්ෂණය අතර පවතින වෙනස්කම් දෙකක් සඳහන් කරන්න.
- (4) මෙවර වී අස්වැන්න ගබඩා කිරීමට රජයට ප්‍රමාණවත් ගබඩා පහසුකම් සැපයීමට අපොහොසත් වූ බව පවසයි. ගබඩාකරණයේ වැදගත්කම තීරණය වන්නේ කුමන හේතූන් ද, එම හේතු දෙකක් සඳහන් කරන්න.
- (5) සුදුසු ප්‍රවාහන ක්‍රමයක් තෝරාගැනීමේ දී සලකා බලන සාධක හතරක් සඳහන් කරන්න. (උ. 2 x 5 = 10)
04. (1) රෝගිණි තම මව් උරුමයෙන් ලත් ඉඩම් වලින් සාර්ථක ප්‍රයෝජනය ගැනීමක් සිදු නොවූ නිසා විකුණා දමා එම මුදල් විධිමත් ආයෝජන මාර්ගයක යෙදවීමට අදහස් කරයි.
- (අ) විධිමත් ආයෝජන මාර්ගයක් යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි සඳහන් කරන්න.
- (ආ) විධිමත් ආයෝජන මාර්ගවල මුදල් ආයෝජනය කිරීමට බලපාන හේතු දෙකක් සඳහන් කරන්න.
- (2) විවිධ ආකාරයේ මූල්‍ය සම්පාදන මාර්ග අතුරින් සුදුසු මූල්‍ය සම්පාදන මාර්ගයක් තෝරා ගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු හතරක් සඳහන් කරන්න.
- (3) මූල්‍ය සම්පාදන මාර්ගයක් ලෙස සාමාන්‍ය කොටස් නිකුත් කිරීම මගින් ව්‍යාපාරයකට සැලසෙන ප්‍රයෝජන දෙකක් සඳහන් කරන්න.
- (4) සීමිත සමාගමක සාමාන්‍ය කොටස් වල මුදල් ආයෝජනය කළ පාර්ශ්වයන්ට විවිධ ප්‍රතිලාභ අත්වේ. එවැනි ප්‍රතිලාභ හතරක් සඳහන් කරන්න.
- (5) විධිමත් ආයෝජන මාර්ගයක් ලෙස “ආයෝජන කළඹ” ලෙස ඔබ අදහස් කරන්නේ කුමක් දැයි පැහැදිලි කරන්න. (උ. 2 x 5 = 10)

B කොටස - ගිණුම්කරණය

05. සමන්ත පළතුරු මිලට ගෙන අලෙවි කිරීමේ කටයුත්තක් 2015 අප්‍රේල් 01 වන දින සිට ආරම්භ කළේය. පළමු සතිය තුළ පහත සඳහන් ගනුදෙනු සිදුවිය.

2015 අප්‍රේල් 01 තමා ඉතිරි කර ගත් රු. 25000 මුදල ව්‍යාපාරයට යෙදවීය.

අප්‍රේල් 02 දින ව්‍යාපාරය පවත්වා ගැනීමට ස්ථානයක් රු. 15000 කට මිලට ගැනීම

අප්‍රේල් 02 දිනට පළතුරු ප්‍රවාහනය කිරීමට රු. 20000 වූ තම පෞද්ගලික යතුරු පැදිය ව්‍යාපාරයට යෙදවීය.

අප්‍රේල් 03 රු. 5000 කට පළතුරු තොගයක් මිලට ගත්තා

අප්‍රේල් 04 බැංකු ණයක් ඉල්ලා තිබූ බැවින් රු. 15000 බැංකු ණයක් ලබා ගත්තා

අප්‍රේල් 05 රු. 2000 වූ පළතුරු තොගයක් ගයාන්ගෙන් ණයට ලබාගත්තා.

අප්‍රේල් 06 පළතුරු විකුණා රැස් කළ මුදල රු. 9000

- (1) සමන්තගේ ව්‍යාපාරයේ ඉහත සඳහන් ගනුදෙනු වත්කම් = ප්‍රාග්ධනය + වගකීම් යන සමීකරණයේ ලියා දක්වන්න. (ල. 02)

- (2) ඉහත සඳහන් ගනුදෙනු ලෙජර් ගිණුම් වල පිටපත් කර එම ශේෂ ඇසුරෙන් ශේෂ පිරික්සුම පිළියෙල කරන්න. (ල. 04)

- (3) අංජුගේ ව්‍යාපාරයේ ගනුදෙනු ගිණුම් පොත්වල සටහන් කිරීමේදී පහත සඳහන් වැරදි සිදු වී ඇති බව අනාවරණය වේ.

(අ) ගොඩනැගිලි අළුත් වැඩියාවට ගෙවූ රු. 10000 වූ මුදල මුදල් පොතේ නිවැරදිව සටහන් කර ගොඩනැගිලි ගිණුමට හර කිරීම

(ආ) විකුණුම් පොතේ එකතුව රු. 15000 විකුණුම් ගිණුමට රු. 10000 ලෙස සටහන් කිරීම

(ඇ) රු. 5000 ක වැටුප් ගෙවීම මුදල් පොතේ පමණක් සටහන් කර තිබීම

අවශ්‍ය වන්නේ,

i. ඉහත වැරදි ශේෂ පිරික්සුමේ එකතුවට බලපාන්නේ කුමන වැරදිද? බල නොපාන්නේ කුමන වැරදිද යන්න දක්වන්න. (ල.01)

ii. ඉහත වැරදි නිවැරදි කිරීමට අවශ්‍ය ජ'නල් සටහන ලියා දක්වන්න. (ල.03)

06. (අ) 2015 ජූනි 30 දිනට මධුරිගේ මුදල් පොතේ බැංකු තීරුවේ රු. 6200/ ක වාසිදායක ශේෂයක් දක්නට ලැබුණි. බැංකුව විසින් එවන ලද බැංකු ප්‍රකාශනයේ එදිනට ඇති ශේෂය මෙයට වෙනස් විය. වෙනසට හේතු සෙවීමේ දී පහත සඳහන් කරුණු අනාවරණය විය.

(1) නිකුත් කළ නමුත් ගෙවීම සඳහා මෙතෙක් බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්පත් රු. 3200 යි.

(2) තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත් රු. 3800 යි.

(3) මුදල් පොතේ සටහන් නොවූ නිත්‍ය නියෝග මත ගෙවීම් රක්ෂණ ගාස්තු රු.850/ කි.

(4) බැංකුව අයකළ බැංකු ගාස්තු රු. 100 කි

(5) මුදල් පොතේ ඇතුලත් නොවූ ණය ගැති ප්‍රේෂණ රු. 1500 කි

ඉහත කරුණු වලින්

(1) සංශෝධිත මුදල් පොත

(2) 2015 ජූනි 30 දිනට බැංකු සැසඳුම් විස්තරය පිළියෙල කරන්න.

- (ආ) වාසනා ක්‍රීඩා සමාජයේ පොත් වලින් 2014 12 31 දිනට උපුටා ගත් ලැබීම් හා ගෙවීම් ගිණුම පහත දැක්වේ.

20140101 ශේෂය ඉ/ගෙ	4 200	පුවත්පත් මිලට ගැනීම්	1 300
ලද සාමාජික මුදල්	5 300	විදුලි වියදම්	900
පරිත්‍යාග	3 000	දුරකථන ගාස්තු	1 200
පරණ පුවත්පත් විකිණීමෙන්	1 500	ක්‍රීඩා උපකරණ	5 000
ඇතුලත් වීමේ ගාස්තු	1 000	12 / 31 ශේෂය ප/ගෙ	6 600
	<u>15 000</u>		<u>15 000</u>

පහත සඳහන් අතිරේක තොරතුරු සපයා ඇත.

(1) වාසනා ක්‍රීඩා සමාජයේ සාමාජික සාංඛ්‍යාව 60 වන අතර වාර්ෂික සාමාජික ගාස්තු රු. 100 කි.

(2) උපචිත විදුලිය රු. 200 වන අතර දුරකථන ගාස්තු රු. 300 ක් ඉදිරියට ගෙවා ඇත.
අවශ්‍ය වන්නේ : 2014 / 12 / 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ක්‍රීඩා සමාජයේ ආදායම් වියදම් ගිණුම

07. 2015 03 31 දිනට දිනුප්ගේ ව්‍යාපාරයේ ශේෂ පිරික්සුම පහත දැක්වේ. (ල. 10)

ප්‍රාග්ධනය		200 000
2014/04/01 දිනට තොගය	5 000	
ගැණුම්	25 000	
විකුණුම්		78 000
ලද කොමිස්		4 000
ආපසු යැවුම්		1 000
ආපසු එවුම්	2 000	
ඉඩම් සහ ගොඩනැගිලි	220 000	
රක්ෂණ ගාස්තු	1 500	
සේවක වේතන	3 000	
ප්‍රචාරණය	2 000	
10% බැංකු ණය		50 000
වරිපනම්	500	
බැංකු ණය පොලී	2 000	
ණය ගැතියෝ	2 700	
ණය හිමියෝ		1 000
බැංකු ශේෂය	4 000	
අතැති මුදල් ශේෂය	6 000	
	334 000	334 000

පහත සඳහන් අමතර තොරතුරු සපයා ඇත.

(1) 2015 03 31 දිනට ඉතිරි බඩු තොගය රු. 3000/ කි.

(2) ඉඩම් සහ ගොඩනැගිලි 10% බැගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කළ යුතුය

(3) ණයගැතියන්ගෙන් රු. 1000/ බොල්ණය ලෙස කපා හැරිය යුතුය

(4) වර්ෂයට අදාළ සේවක වේතන රු. 4500/ වන අතර රක්ෂණ ගාස්තු රු. 500 ඉදිරියට ගෙවා ඇත.

අවශ්‍ය වන්නේ,

(1) 2015 03 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දිනුප්ගේ ව්‍යාපාරයේ වෙළඳ හා ලාභාලාභ ගිණුම

(2) 2015 03 31 දිනට දිනුප්ගේ ව්‍යාපාරයේ ශේෂ පත්‍රය. (ල. 10)